

## [07] මානව ප්‍රාග්ධන සංකල්පය

---

**වතුරිකා සංඡේත්, දිලුම් විශේෂිතක, සස්නා වර්තන, සර්තා උදෑනී, මධුහානි සඳහා**

---

### **1. භැඳින්වීම**

මිනුම සංචිත තිශ්විත කාලසීමාවකදී ඉටු කරගැනීමට අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ පවතින අතර ඒ සඳහා ඔවුන් ස්පෘශ්‍ය හා අස්පෘශ්‍ය සම්පත් යොගැනු ලබයි. ස්පෘශ්‍ය සම්පත් ලෙස ගොඩනැගිලි, මුදල, යන්ත්‍ර සූත්‍ර යනාදිය දැක්විය හැකි අතර මානව ප්‍රාග්ධනය අස්පෘශ්‍ය සම්පතක් ලෙස දැක්විය හැකිය. ආයතනයක පවත්නා මෙම මානව ප්‍රාග්ධනය, එහි පවත්නා අනෙකුත් සම්පත් සේම අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමටත් එහි වර්ධනය හා සංවර්ධනය උදෙසාත් බෙහෙවින් ඉවහල් වේ. එබැවින් ආයතනයක පවත්නා මානව සම්පත එම ආයතනයේ සාර්ථකත්වය උදෙසා ඉවහල් වන තීරණාත්මක සාධකයක් ලෙස සැලකිය හැකිය. Harris සහ අන් අය<sup>1</sup> සාරාංශ කර දක්වන පරිදි Beckerig අනුව මානව ප්‍රාග්ධනය යනු අස්පෘශ්‍ය සම්පතක් වන අතර එය දැනුම, අධ්‍යාපනය, තොරතුරු, එලදායී හා තව්‍ය කුසලතා යනාදියෙහි එකතුවක් ලෙස දැක්විය හැක. එසේම අධ්‍යාපනය පුහුණුව සෞඛ්‍ය සහ අවධිමත් දැනුම පුවමාරුව යනාදී ක්‍රම තුළින් මානව ප්‍රාග්ධනයෙහි සංවර්ධනයක් සිදුකළ හැක<sup>2</sup>. Hill සහ අන් අය ‘Academy of Management Journal’ හි දක්වන පරිදි මානව ප්‍රාග්ධන සංකල්පය දැනුම, කුසලතා හා හැකියාවන් යනාදියෙහි එකතුවක් ලෙසත් එය අපේක්ෂිත ප්‍රතිඵ්‍යුල ලගාකර ගැනීම උදෙසා යොදා ගත හැකි බවත් සරලව තීර්වවනය කළ හැකිය<sup>3</sup>. මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ මානව ප්‍රාග්ධනය හා බැඳී පවතින මූලික සංකල්පයන් හා එහි න්‍යායාත්මක පසුබීම, එහි වැශයෙන්ම, මානව ප්‍රාග්ධන මිනුම්කරණය මෙන්ම මානව ප්‍රාග්ධන කළමනාකරණය හා සංවර්ධනය පිළිබඳවත් ඒ හා බැඳී පවත්නා විවේචනයන් පිළිබඳවත් විමර්ශනයක යෙදීමය.

### **2. මානව ප්‍රාග්ධන සංකල්පය හා එහි න්‍යායාත්මක පසුබීම**

මානව ප්‍රාග්ධන සංකල්පය, විවිධ පුද්ගලයින් විවිධාකාරයෙන් තීර්වවනය කර ඇත. එබැවින් මෙම සංකල්පය විවිධාකාර වූ න්‍යායාත්මක පැතිකඩ් සිස්සේ සාකච්ඡාවට බඳුන් කළ හැක. මානව සම්පත වනාහි රේම අනනුය වූ සුවිශ්චි ලක්ෂණ සහිත සම්පතකි<sup>4</sup>. තවද එය ප්‍රාග්ධනයෙහිත් මානව සම්පතෙහිත් සම්මිශ්‍රණයක් වන අතර එය සමුව්විත ක්‍රියාවලියක් ලෙසත් තීර්වවනය කළ හැක<sup>5</sup>.

සම්පත් මත පදනම් වූ දැක්ම අනුව ආයතනයක පවත්නා සම්පත් වටිනාකමක් සහිත, දුර්ලභ අනුකරණය කිරීමට අපහසු, ආදේශ කළ තොහැකි සහ ආයතනයකට තරගකාරී වාසී ලබා දීමට සමර්ථ වන්නකි<sup>6</sup>. ඒ අනුව මානව ප්‍රාග්ධනය වනාහි ද වටිනාකමක් සහිත, දුර්ලභ, අනුකරණයට අපහසු සහ ආදේශ කළ තොහැකි සම්පතක් වේ. මානව ප්‍රාග්ධනය ක්‍රුළ රේම අනනුය වූ වටිනාකමක් ඇත. මන්ද විවිධ රැකියාවන් කිරීම උදෙසා විවිධ වර්ගයේ මෙන්ම විවිධ මට්ටම්වල මානව ප්‍රාග්ධනයක් ආයතනයකට අවශ්‍ය වේ. නිදුසුනක් ලෙස විධායක මට්ටමේ රැකියාවක් උදෙසා තාක්ෂණික කුසලතාවන්ට වඩා සංකල්පනාත්මක කුසලතා බහුල පුද්ගලයන් අවශ්‍ය වන අතර කම්කරු රැකියාවක් උදෙසා තාක්ෂණික කුසලතාවන් ප්‍රමුඛස්ථානයේ තිබිය යුතුය. මේ ආකාරයෙන් සංචිත තිශ්විත පවත්නා රැකියාවන්ට අදාළ වන පරිදි මානව ප්‍රාග්ධනය ගැලපීම ක්‍රුළ එයට වටිනාකමක් නිරායාසයෙන්ම ජනිත වේ. මානව ප්‍රාග්ධනය දුර්ලභ ද වේ<sup>7</sup>. මන්ද ආයතනයකට අවශ්‍ය ආකාරයෙන් මානව ප්‍රාග්ධනයක් සේවීම හා වැඩිහිටි සේවීම අපහසු මෙන්ම ඉහළ පිරිවැයක් සහිත කර්තව්‍යයක් වන බැවිනි<sup>8</sup>. තවද, මානව ප්‍රාග්ධනය වනාහි අනුකරණයට අපහසු සම්පතකි<sup>9</sup>. මන්ද ඒ ක්‍රුළ පවත්නා සංකීරණ

බව, පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවයන් හි සංකීරණත්වය සහ ආදේශ කිරීමට අපහසු වීම යන කරුණු හේතුවෙනි. මෙවැනි සුවිශේෂී ලක්ෂණ හේතුවෙන් ආයතනයක මානව ප්‍රාග්ධනය වනාහි එම ආයතනයට තරගකාරී වාසි ලබා දීමට ඉවහල් වන්නක් ලෙස දැක්විය හැක. නිදුෂුනක් ලෙස ගතහාත් එක් සංවිධානයක් තුළ පවත්නා මානව ප්‍රාග්ධන කළමනාකරණ පරිවයන් එම ආයතනය හා සමාන තරගකරුවකුට පහසුවෙන් හාවිතා කිරීමට අපහසු විය හැක. මේ අනුව බලන කළ ආයතනයක් මානව ප්‍රාග්ධනය ලබා ගැනීම හා රඳවා ගැනීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු අතර එය තරගකාරී වාසි ලබා ගැනීමට ද හේතු වේ<sup>10</sup>.

මානව ප්‍රාග්ධන සංකල්පය පුළුල්ව ගත් කළ, එය මානව සම්පතෙහිත් ප්‍රාග්ධනයෙහිත් සම්මිශ්‍රණයක් ලෙසට දැක්විය හැකිය<sup>11</sup>. Kwon සහ Dae-Bong<sup>12</sup> සඳහන් කරන පරිදි Boldizzonig අනුව ආර්ථික විද්‍යා දාෂ්ඨී කෝණයෙන් බලනවිට, ප්‍රාග්ධනය යනු හාණ්ඩ හා සේවා නිපදවීම උදෙසා සැලකිය යුතු ලෙස යොද ගනු ලබන නිෂ්පාදන සාධකයකි. තවද මානව සම්පත යනු නිෂ්පාදනය, පරිශෝෂනය සහ ගනුදෙනු කිරීම යන සියලුම ආර්ථික කටයුතු මෙහෙයුම සාධකය ලෙසට දැක්විය හැකිය<sup>13</sup>. මෙම එක් එක් විග්‍රහයන් එක්ව ගත්කළ මානව ප්‍රාග්ධනය යන්න නිෂ්පාදන සාධකයක් ලෙසත් එය නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම තුළ වටිනාකම් ජනිත කරවන බවත් දැක්විය හැකිය<sup>14</sup>.

මානව ප්‍රාග්ධනය යන්න සමුච්චිත ක්‍රියාවලියක් ලෙසත් නිර්වචනය කළ හැක<sup>15</sup>. එනම් පුද්ගලයෙකුගේ දැනුම සහ කුසලතා යනාදිය මූලික අධ්‍යාපනය, ද්වීතීක අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය වැනි අධ්‍යාපනික ක්‍රියාකාරකම් තුළින් ඉහළ නංවාලිය හැකි බවයි. ඒ අනුව මෙම සමුච්චිත සංකල්පයෙන් පෙනී යන්නේ පුද්ගලයෙකු තම පිවිත කාලය පුරාවට ලබා ගත්නා අත්දැකීම් තුළින් එම පුද්ගලයාගේ මානව ප්‍රාග්ධනයෙහි සංවර්ධනයක් සිදු වන බවයි<sup>16</sup>.


### 3. මානව ප්‍රාග්ධනය හඳුනාගැනීමේ ප්‍රවේශයන්

මානව ප්‍රාග්ධනයට අදාළ වූ විවිධ නිර්වචනයන් සහ එහි න්‍යායාත්මක පසුබීම සැසදීමෙන් පසුව මූලිකවම මානව ප්‍රාග්ධන ප්‍රවේශයන් දෙකක් හඳුනා ගත හැකිය. එම ප්‍රවේශයන් දෙක පහත පරිදි වේ.

1. සුක්ෂම ආර්ථික විද්‍යා ප්‍රවේශය
2. සාර්ව ආර්ථික විද්‍යා ප්‍රවේශය<sup>17</sup>


සුක්ෂම ආර්ථික විද්‍යාවට අනුව මානව ප්‍රාග්ධන ප්‍රවේශයන් දෙකක් හඳුනා ගත හැකිය. එනම් ව්‍යාපාරික ප්‍රවේශයට සහ කළමනාකරණ ප්‍රවේශය යනුවෙනි. එම වර්ගීකරණය පහත රුප සටහන අංක 1 මගින් පිළිසිඛු කරයි. ව්‍යාපාරික ප්‍රවේශයට අනුව මානව ප්‍රාග්ධනය නිෂ්පාදනය සාධකයක් ලෙස හඳුනා ගත හැකි අතර කළමනාකරණ ප්‍රවේශයට අනුව මානව ප්‍රාග්ධනය ආයතනික සම්පතක් හෝ ආයතනයටම වෙළඳ වටිනාකමක් (Market Value) ගෙන දෙන වත්කමක් ලෙසට හඳුනා ගත හැකිය. සාර්ව ආර්ථිකවිද්‍යා ප්‍රවේශයට අනුව මානව ප්‍රාග්ධනය යනු නිෂ්පාදන සාධකයක් සේම එය පිළිවුලින් ආර්ථික වර්ධනයට දායක වන්නාවූ මූලාශ්‍රයකි. මානව ප්‍රාග්ධනය හඳුනා ගැනීමේ ප්‍රවේශයන් රුප සටහන අංක 1 මගින් දැක්වෙයි.

#### රැඟ සටහන අංක 1: මානව ප්‍රාග්ධන ප්‍රවේශයන්



ව්‍යාපාරික ප්‍රවේශය තවදුරටත් විස්තර කිරීමේදී ආයතනයක් සතු නිෂ්පාදන සාධක ද්‍රව්‍යාත්මක, දේපළමය සහ මානව ගුමය වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. එයරැඟ සටහන අංක 2 මගින් දැක්වෙයි.

#### රැඟ සටහන අංක 2: ව්‍යාපාරික ප්‍රවේශය



කළමනාකරණ ප්‍රවේශයට අනුව මානව ප්‍රාග්ධනය ආයතනයේ බුද්ධිමය ප්‍රාග්ධනයේ (Intellectual capital) සහ වෙළඳපාල අගයේ කොටසක් වන ආයතනය සතු අස්ථාගාස වත්කමක් ජේ සලකයි.

#### 4. මානව ප්‍රාග්ධනය හා හෝතික ප්‍රාග්ධනය සැසදීම

ව්‍යාපාර කටයුතු සුමත්ව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ප්‍රාග්ධන ආකාර දෙවරුගයක් ලෙස මානව හා හෝතික ප්‍රාග්ධනය දැක්විය හැකිය. මානව ප්‍රාග්ධනය යන්නට කුසලතා, පුහුණුව, අන්දකීම්, අධ්‍යාපනය, දැනුම, දැනීම සහ හැකියාව අන්තර්ගත වේ. හෝතික ප්‍රාග්ධනය යන්නට හාන්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගනු ලබන වත්කම් දැක්විය හැකිය. වෙනත් ලෙසකට කිවහොත් මිනිසුන් විසින් නිර්මාණය කරනු ලබන හා හාවිතා කරනු ලබන මානව සම්පත හැර නිෂ්පාදන ක්‍රියාවලියට සැපුවම යොදා ගනුලැබන ඉතිරි වත්කම් හෝතික වත්කම් වේ. මෙම සංකල්ප දෙක අතර වෙනස කරගැනීම් පදනම් කරගනීමින් තව දුරටත් පැහැදිලි කළ හැකිය.

##### 4.1. වත්කම් අයිතිය සහ අලෙවි කිරීමේ හැකියාව

හෝතික ප්‍රාග්ධනය පහසුවෙන් දෘශ්‍යමාන වන බැවින් හා ස්පර්ශ කළ හැකි බැවින් ස්පාශාය වත්කමක් ලෙස හැඳින්විය හැකිය. යන්ත්‍රසුත්, කර්මාන්ත ගාලා, අමු ද්‍රව්‍ය, නිෂ්පාදිත තොග,

හොතික ප්‍රාග්ධනයට උදාහරණ වශයෙන් දැක්වීය හැකිය. තවද හොතික ප්‍රාග්ධනය පහසුවෙන් අලේවි කළ හැකි මෙන්ම පහසුවෙන් එක් හිමිකරුවෙකුගෙන් තවත් අයෙකුට අයිතිය මාරු කළ හැකිය. නමුත් මානව ප්‍රාග්ධනය යම් පුද්ගලයෙකුගෙන් වෙන් කර හඳුනා ගත තොහැක. එසේම එය අයිතිය දරන පුද්ගලයා අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. හොතික ප්‍රාග්ධනය මෙන් තොට මානව ප්‍රාග්ධනය තොග වශයෙන් ගබඩා කර හොතිකට අලේවි කළ තොහැක<sup>18</sup>. කළ හැක්කේ මානව ප්‍රාග්ධනය හාවිත කොට සේවාවන් සැපයීම පමණි.

#### 4.2. ප්‍රතිලාභ

හොතික හෝ මානව ප්‍රාග්ධනය ආයෝජනය කිරීම තුළින් ඔනැම පුද්ගලයෙකු අපේක්ෂා කරනුයේ ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම වේ. සාමාන්‍යයෙන් හොතික ප්‍රාග්ධනය ආයෝජනය කිරීම තුළින් මුළු ප්‍රතිලාභ ලැබෙන අතර මානව ප්‍රාග්ධනය ආයෝජනය කිරීම තුළින් මුළු තොවන ප්‍රතිලාභ ද අත්පත් කරගත හැකිය. මානව හා හොතික ප්‍රාග්ධනයේ ප්‍රතිලාභයන්ගේ හැසිරීම එකිනෙකට වෙනස් වේ. පුද්ගලයින් හොතික ප්‍රාග්ධනය ආයෝජනය කිරීම තුළින් ප්‍රතිලාභ ලබන්නත් බවට පත් වේ. අයිතිකරුවන්ට වෙළඳපොල මගින් තීරණය කරනු ලබන ප්‍රතිලාභ හාර ගැනීමට සිදුවන අතර බලපැංචිම් කිරීමේ හැකියාවක් තොමැත්<sup>19</sup>.

මානව ප්‍රාග්ධන සඳහා වෙළඳපලක් තොමැති වුවත් මානව ප්‍රාග්ධනය තුළ ආයෝජනය කරන්නන් ප්‍රතිලාභ සාදන්නන් ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ සේවාව සඳහා ලැබෙන ප්‍රතිලාභයන් මානව ප්‍රාග්ධනය සඳහා කරනු ලබන ගුණක්වය හා නඩත්තුව මත තීරණය වේ. මානව ප්‍රාග්ධන ආයෝජනය මානව ප්‍රාග්ධන තොවන ප්‍රාග්ධන ආයෝජනට වඩා අන්තර්ජනය වේ<sup>20</sup>. එමනිසා අයෝජකයින් අතර මානව ප්‍රාග්ධන ආයෝජනය ජනප්‍රිය වෙමින් පවතී.

#### 4.3. මුදල් යෙදවීම

ණයහිමියන් වැඩි කැමැත්තක් දක්වනුයේ හොතික ප්‍රාග්ධනය මත වැඩි ආයෝජනයක් සිදු කිරීමටය. මන්ද යන් හොතික ප්‍රාග්ධනය පහසුවෙන් අත්පත් කරගැනීම, විකිණීම, සාමූහික හිමිකම පවත්වා ගැනීම, සහ විකිණීම මගින් හා උරුමය මගින් අයිතිය මාරු කිරීම සිදු කළ හැකි බැවිනි. නමුත් මානව ප්‍රාග්ධනය අස්ථාගාහ හා අයිතිකරුවන්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසු වත්කමකි<sup>21</sup>. එමනිසා ඣයහිමියන් හොතික ප්‍රාග්ධනය තුළ ආයෝජනයට වැඩි කැමැත්තක් දක්වයි.

#### 4.4. බදු අය කිරීම

හොතික ප්‍රාග්ධනය මත බදු අයකළ හැකියාව ඇතැත් පුද්ගලයින් සතු මානව ප්‍රාග්ධනය මුල්කර ගනීමින් බදු අය කිරීමේ හැකියාවක් රෝගකට තොමැත්.

සඳහන් කිරීමට ඉතා වැදගත් කරුණක් වන්නේ ආයතනයක හොතික හා මානව ප්‍රාග්ධනය අනෙකානා ලෙස කුළු කළ යුතුය යන්නයි. පරිපූර්ණ මානව ප්‍රාග්ධනයක් තුළින් ආයතනයක ව්‍යාපාර මෙහෙයුම් සාර්ථක කර ගැනීම, හොතික වත්කම්වල අයය ඉහළ නංවා ගත හැකි මෙන්ම පරිපූර්ණ හොතික ප්‍රාග්ධනයක් තොමැතිව මානව ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම උපයෝජනය අපහසු වේ<sup>22</sup>.

#### 5. මානව ප්‍රාග්ධනය සහ මානව සම්පත් අතර වෙනස

මානව ප්‍රාග්ධනය හා මානව සම්පත් අතර ප්‍රධාන වෙනස්කමක් ලෙස මානව සම්පත් සංකල්පය වැඩි අවධානයක් යොමු කරනුයේ කිසියම් රැකියාවක් කරනු ලබන පුද්ගලයන්

පිළිබඳව වූවත් මානව ප්‍රාග්ධන සංකල්පය අවධානය යොමු කරනු ලබන්නේ පුද්ගල හැකියාවන් හා පුහුණුව පිළිබඳවය<sup>23</sup>. තවදුරටත් මානව සම්පත ව්‍යාපාරයක හැකියා සහිත සේවකයින් ආකර්ෂණය කර ගැනීමේ අංශයක් වන අතර මානව ප්‍රාග්ධනය එම සේවකයින් තුළින් බලාපොරොත්තුවන හැකියාවන් හා කුසලතාවන්වල මිනුමක් ලෙස හැඳින්විය හැකිය.

මානව ප්‍රාග්ධනය ආයෝජනය මත ප්‍රතිලාභ අපේක්ෂා කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සහිත විභව සේවකයින් හඳුනා ගැනීම මානව සම්පතෙහි එක් වගකීමක් වේ. එමෙන්ම මානව සම්පත් අංශයට පවතින තවත් එක් වගකීමක් වන්නේ ආයතනයේ මානව ප්‍රාග්ධනය තුළ ආයෝජනය කළ හැකි ආකාරයන් තීරණය කර මානව සම්පත වර්ධනය කිරීමට දායක වීමයි. මානව ප්‍රාග්ධනය වර්ධනය වීම තුළින් අනාගත ප්‍රතිලාභ වර්ධනය වන බව ආයතන තේරුම් ගත යුතුය<sup>24</sup>. එම නිසා ඇතැම් ආයතන තම සේවකයින් සඳහා පුහුණු පාඨමාලා, සම්මේලන, සම්ම්ත්තුණ සහ උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීමට වැඩි අවධානයක් යොමු කරයි. එමගින් සේවක කාර්ය සාධනය වර්ධනය වී මානව ප්‍රාග්ධනය කාර්යක්ෂමව උපයෝජනය කළ හැකිය.

## 6. මානව ප්‍රාග්ධනයේ වැදගත්කම

මිනැම ආයතනයක සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙසට මානව ප්‍රාග්ධනය හැඳින්විය හැකිය. මානව ප්‍රාග්ධන සංකල්පය කොටස් 3න් සමන්විතය.

1. සහජ හැකියාවන් (Childhood Abilities)
2. මූලික අධ්‍යාපනය (Formal Education)
3. රැකියාව තුළින් ලබන මූලික හැකියාවන් (Formal skills acquired on the job)<sup>25</sup>

එසේම මානව ප්‍රාග්ධනය යනු රටක ආර්ථික වර්ධනය හා සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. ආර්ථිකයක වර්ධනය හා සංවර්ධනයට ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් අවශ්‍යය. ආර්ථිකවේදින් අධ්‍යාපනය ප්‍රාග්ධන හාණ්ඩියක් මෙන්ම පරිහෙළ්ඨන හාණ්ඩියක් ලෙසට හඳුන්වයි. මන්දයත් එය පරිහෙළ්ඨනය කරන්නාට තෘප්තියක් (Utility) සපයන ලෙසටම එය ආර්ථික හා සමාජ පරිවර්තනයකට/සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත් වර්ධනය කිරීමේ යෙදුවුමක් ලෙසට ද කටයුතු කරයි. මෙසේ අධ්‍යාපනය ප්‍රාග්ධන හාණ්ඩියක් ලෙස හැඳින්වීම මානව ප්‍රාග්ධන සංකල්පය සමග අනුරූප වේ.

මිනැම ආර්ථිකයක අනිවෘතිය එහි හොතික හා මානව ප්‍රාග්ධන සම්භාරය මත රඳාපවති. මානව හැකියාවන් (Skills) සහ දක්ෂතාවයන් (Talents) වර්ධනයට බලපාන සාධක හොතික ප්‍රාග්ධනය ලෙසද ආර්ථික එලදායිතාව වැඩිකිරීමට හැකිවන පරිදි මිනිසුන් තමන් තුළ සිදුකරනු ලබන ආයෝජනය මානව ප්‍රාග්ධනය ලෙසද සලකනු ලබයි<sup>26</sup>.

අතිතයේදී ආර්ථික ගක්තිමත්හාවය පදනම්වූයේ ඉඩම්, කර්මාන්තකාලා හා උපකරණ වැනි හොතික ස්පෘශ්‍ය වත්කම් නැතහොත් හොතික ප්‍රාග්ධනය මතය. එසේම අතිතයේදීත් ගුමය අත්‍යවශ්‍ය සාධකයක් ලෙසට සලකනු ලැබුවද ව්‍යාපාරයකට වඩාත් වැදගත් ලෙසට හඳුන්වනු ලැබුවේ හොතික ප්‍රාග්ධනය මත ආයෝජනයයි. නමුත් Imendarez<sup>27</sup>ට අනුව ස්පෘශ්‍ය වත්කම් නැතහොත් හොතික ප්‍රාග්ධනය මානව ප්‍රාග්ධනය තරම් වැදගත් නොවන අතර වර්තමානයේ බවහිර රටවල මූලික ආර්ථික උපකරණයක් බවට මානව ප්‍රාග්ධනය පත්වී ඇත. එසේම බවහිර රටවල අධ්‍යාපන ක්‍රමය තුළ වඩාත් වැදගත් ආර්ථික ත්‍යාය බවට ද මානව ප්‍රාග්ධනය පත්වී ඇත.

මේ අනුව බොහෝ ආර්ථික විද්‍යාඥයින් එකත්වන පරිදි රටක ආර්ථික ගමන් මග හා සමාජීය සංවර්ධනය තීරණය කරනු ලබන්නේ එම රට සතු හොතික ප්‍රාග්ධනය හෝ මූල්‍ය සම්පත් නොව එම රට සතු මානව සම්පතයි. එනම් රටක සමඟ්ධීමත්හාවයේ පදනම මානව ප්‍රාග්ධනයයි.

Almendare<sup>28</sup> ට අනුව නිෂ්පාදනයේදී ප්‍රාග්ධන හා ස්වභාවික සම්පත් තීජ්ඩීය (Passive) සාධක වන අතර ප්‍රාග්ධනය අත්පත්කර ගැනීම, ස්වභාවික සම්පත් යොදා ගැනීම, සමාජීය ආර්ථික හා දේශපාලනික ආයතන ගොඩනැගීම හා ජාතික සංවර්ධනය ඉදිරියට ගෙනයන ක්‍රියාකාරී සාධකය වන්නේ මානව සම්පත හෙවත් මානව ප්‍රාග්ධනයයි. තවද මානව ප්‍රාග්ධනය ආර්ථික සංවර්ධනය හා දිරිඹාව අඩුකිරීමෙහිලා වැදගත් භූමිකාවක් බවට පත්වේ. සාර්ව ආර්ථික (Macroeconomic) දාෂ්ඨීකේෂණයට අනුව දිරිඹාව අඩුකිරීමට හේතුවන ගුම එලදායිකාව වැඩිකිරීම, තාක්ෂණික නවෝත්පාදනයන්ට සහායවීම, ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ වැඩිකිරීම හා තීරණාර සංවර්ධනය ඇතිකිරීමට මානව ප්‍රාග්ධනය හේතුවන අතර සුක්ෂම ආර්ථික (Microeconomic) දාෂ්ඨීකේෂණයට අනුව පුද්ගලයන්ගේ ගුම වෙළඳපාලෙහි වැඩිකිරීමේ හැකියාව වර්ධනය කිරීමෙන් හා ඔවුන්ගේ ඉපැයිම් ශක්තිය වර්ධනය කිරීම තුළින් ආර්ථික සංවර්ධනය ඇතිකිරීමට හා දිරිඹාවය අඩුකිරීමට මානව ප්‍රාග්ධනය හේතුවේ.

මානව ප්‍රාග්ධනයේ ඇති තවත් වැදගත්කමක් වනුයේ එම මහින් සේවා කරමාන්තයන්ට දක්වන දායකත්වයයි. එනම් සංවාරක, සන්නිවේදන හා සත්කාරක වැනි සේවා කරමාන්තයන්හි වඩාත් වැදගත් සාධකයක් ලෙසට මානව ප්‍රාග්ධනය හැඳින්වීය හැකිය. Sokolnicki<sup>29</sup> ට අනුව සේවාවක ඇති අස්ථාගාස බව (Intangibility), නිෂ්පාදනය හා පරිහෝජනය එකවිට සිදුවීම (Inseparability) වැනි මූලික ලක්ෂණ සැලකීමේදී එය වඩාත් පැහැදිලි වේ.

Sokolnicki<sup>30</sup> සාරාංශ කර දක්වන පරිදි Kotler සහ අන් අයට අනුව කරමාන්තකාලාවකදී හාණ්ඩායක ගුණත්වය පරික්ෂා කරන පරිදි සේවාවක ගුණත්වය පරික්ෂා කිරීම සීමා සහිතය. එමනිසා ගුණාත්මක සේවාවක් තම පාරිහෝජිකයන්ට සැපයීමට නම් සේවා ආයතනයක් විසින් තම සේවකයින්ට ඔවුන්ගේ කරුයයන් ගුණාත්මකව (Quality), විශ්වාසනීයව (Reliability) සහ අනුරූපීව (Consistency) කළ හැකි පුහුණුවක් ලබාදිය යුතුය. එනම් සේවා ආයතන විසින් මානව ප්‍රාග්ධනය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීය යුතුය.

## 7. මානව ප්‍රාග්ධන කළමනාකරණය

ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට වැදගත් වූ ප්‍රාග්ධනයන් අතරින් මානව ප්‍රාග්ධනයට හිමි වන්නේ ඉතා වැදගත් සේවානයකි. නවීන මෝදිලයේ සියලුම හොතික සම්පත් පැවතියන් සාර්ථකත්වය කරා ගමන් කිරීමට සැම මොහොතුකම අවදියෙන් සහ උද්‍යෝගයෙන් ක්‍රියා කරන පුද්ගල කණ්ඩායමක් අත්‍යාවශාව වේ<sup>31</sup>. මෙවැනි පුද්ගල කණ්ඩායමක් ආකර්ෂණය කර ගැනීම, සංවර්ධනය කිරීම, කළමනාකරණය සහ පවත්වාගෙන යාම සඳහා ආයතනයේ කළමණාකැරීත්වය වගකිව යුතුය.

රටක් තුළ හෝ ආයතනයක් තුළ සිටින සියලුම පුද්ගලන්, මානව ප්‍රාග්ධනය ලෙස හැඳින්වීය නොහැකිය. එය විධීමත් අධ්‍යාපනය, දැනුම සහ වැඩිකිරීමෙහි පළපුරුද්දත් සමග නිර්මාණය වන්නකි. Writh සහ අන් අය<sup>32</sup> පෙන්වා දෙනුයේ අධ්‍යාපනය, දැනුම හා පළපුරුද්ද මානව ප්‍රාග්ධනය හා සම්බන්ධ අංශයන් ලෙසය. Davisson සහ Honig<sup>33</sup> පවසන ආකාරයට මානව ප්‍රාග්ධනය පමණක් තිබූ පමණින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට හැකි යැයි සහතික විය නොහැකිය. ඒ සඳහා අනෙකුත් ප්‍රාග්ධනයන් ද ප්‍රමාණවත් පරිදි පැවතිය යුතුය. මානව

ප්‍රාග්ධනය අනෙකුත් ප්‍රාග්ධනයන් අතරින් වෙනම ම සංකල්පයක් ලෙස හදුන්වා දුන්නේ Adam Smith<sup>34</sup> විසිනි. විධීමත් අධ්‍යාපනය සහ රැකියාව තුළ පුහුණුව (On-The-Job Training) තුළින් මානව ප්‍රාග්ධනය අත්පත් කර ගත හැකිබව තවදුරටත් ඔහු ප්‍රකාශ කර ඇත<sup>35</sup>.

මානව ප්‍රාග්ධනය ආයතනයක කාර්යාල තීරණය කිරීමෙහි ඉතා වැදගත් සාධකයකි<sup>36</sup>. Caiado<sup>37</sup> දක්වන පරිදි Felicio සහ අන් අයට අනුව ආයතනයක කාර්යාල හා මානව ප්‍රාග්ධන සාධක (වෘත්තීය පළපුරුද්ද, දැනුම් මට්ටම හා යාම්මය හැකියාව) අතර සම්බන්ධතාවයක් පවතී. Gimeno සහ අන්අය<sup>38</sup> සිදු කළ අධ්‍යාපනයන්ට අනුව මානව ප්‍රාග්ධන සාධක ආයතනයක කාර්යාල කෙරෙහි ධනාත්මක ආකාරයට බලපායි. ඉතා නොදු මානව ප්‍රාග්ධනයක් තුළින් ආයතනයට විකුණුම්, ලාභය, වෙළඳපාල කොටස සහ ව්‍යාපාරයේ ප්‍රමාණය ඉහළ නංවාගත හැකිය. Ellig<sup>39</sup> පෙන්වා දෙනුයේ එලදායීත්වයේ සහ ලාභදායීත්වයේ ඉහළ යාම රඳා පවතිනුයේ මානව ප්‍රාග්ධනය මත කරනු ලබන නිර්මාණත්මක දැ මත සහ නව්‍යතා මත බවයි.

මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා ආයතනයකට අධ්‍යාපනයෙහි සිදුකරන ආයෝජනයන් ඉහළ දැමීම, අධ්‍යාපනය ලබා දෙන ආයතනයන් ප්‍රමාණය ඉහළ දැමීම, වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා ඉහළ නැංවීම, පුහුණු පාඨමාලාවන්ගේ ගුණත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම ආදි දැ සිදු කළ හැකිය. තමුන් ආර්ථික, දේශපාලන, සමාජීය හා ජනගහනය හා සම්බන්ධ සාධක මානව ප්‍රාග්ධනය සංවර්ධන ප්‍රයත්තය සඳහා සාණාත්මක ආකාරයෙන් බලපැමි කළ හැකිය.

මානව ප්‍රාග්ධනය කළමනාකරණය යන්නෙන් අදහස් වන්නේ ආයතනය තුළ සිටින පුද්ගලයන් කළමනාකරණය කිරීමේ හිඳියාවයකි<sup>40</sup>. පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම, පුද්ගලයන් තෝරාගැනීම, පුහුණුකිරීම, ආයතනය තුළ උපාය මාර්ග සකස් කිරීම සහ තියාත්මක කිරීම මානව ප්‍රාග්ධනය කළමනාකරණය අයත් වේ. මානව ප්‍රාග්ධනය කළමනාකරණය ව්‍යාපාර සාර්ථකත්වයේ හදවත ලෙස හැඳින්වීය හැකිය. Thomas<sup>41</sup> පවසන ආකාරයට ආයතනයක සාර්ථකත්වය රඳා පවතිනුයේ මිනිසුන් කළමනාකරණය කිරීම මතයි. ව්‍යාපාර ව්‍යුහය වෙනස් කිරීම, රැකියා නැවත නිර්මාණය කිරීම, ගුම් බලකායේ සිදුවන වෙනස්වීම මානව ප්‍රාග්ධනය කළමනාකරණය කෙරෙහි බලපැමි කරයි<sup>42</sup>.

මානව ප්‍රාග්ධනය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා වැදගත් වේ. ඊට හේතුව වන්නේ අප රට පහත සඳහන් ගැටුව්වලට මුහුණ දීමයි. ශ්‍රී ලංකාවේ ජනගහනය වයස්ගත වීම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ යාමය. දේශීයව කුසලතා හා හැකියාවන්ගෙන් යුත්ත පුද්ගලයන්ගේ හිගය සහ ඔවුන් ආයතනය තුළ රඳවා ගැනීම, ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන් කුමානුකූලව, අඛණ්ඩව කළමනාකරණය කිරීම අහියෝගයකි.

සාර්ථකව මානව ප්‍රාග්ධනය කළමනාකරණය තුළින් ආයතනයේ ලාභදායීත්වය ඉහළ යාම, එලදායීකාවය ඉහළ යාම, පාරිභෝගික තාප්තීය ඉහළ යාම සහ සේවකයන් ආයතනය හැර යාම අවම වීම ආදි වාසි ලබා ගත හැකිය<sup>43</sup>.

#### 8. මානව ප්‍රාග්ධනය ඉහළ නංවාගත හැකි ආකාරයන්

Garavan සහ අන් අය<sup>44</sup> සාර්ංක කර දක්වන පරිදි Loseiy Spangenberg යන අයට අනුව ආයතනයක් තුළ මානව ප්‍රාග්ධනය තුළ ආයෝජනය කිරීම ඉතා වැදගත් වේ. බොහෝ විට මානව ප්‍රාග්ධනය යන්න නිර්වචනය කරනුයේ පුද්ගලයන්ගේ දැනුම, පළපුරුද්ද, හැකියාවන්, කුසලතා, නිර්මාණකීලිත්වය හා නවෝත්පාදන හැකියාවන්ය<sup>45</sup>. Kaplan සහ Norton<sup>46</sup> පවසන

පරිදි මානව සම්පත් යනු ආයතනයට ලාභ ජනිත කිරීමට පමණක් සීමා නොවූ සම්පතක් ලෙස පමණක් සැලකිය නොහැක. ඔහුගේ පුද්ගලයෙකුට තමන් සතු මානව ප්‍රාග්ධනය ඉහළ නංවා ගත හැකිය. මෙය ප්‍රධාන වශයෙන් දේ ආකාරයකට සිදු කළ හැකිය. එනම් ආයතනික මට්ටමෙන් හා පුද්ගල මට්ටමින්ය. මෙය ප්‍රායෝගිකව සිදු කළ හැකි ආකාරයන් පහතින් විස්තර කර ඇත.

### 8.1. ආයතනික මට්ටමෙන් මානව ප්‍රාග්ධනය වැඩිදියුණු කළ හැකි ආකාර

- නොනවත්වා පුහුණුවක් ලබා දීම

මිනැම ආයතනයකට එහි සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වය රඳ පවතින්නේ එම ආයතනයේ සේවකයන් මතය. සැම සේවකයෙකුම ආයතනයේ සංවර්ධනයට ඔවුන්ටම ආවේණික වූ කුමන හෝ කුමයකට දායකත්වයක් ලබා දෙයි. එම නිසා මානව සම්පත් වෘත්තිකයන්ගේ වගකීම වන්නේ නිවැරදි කුසලතාවයන් පිරි පුද්ගලයන්ව ආයතනයට බඳවා ගැනීමයි. රැකියාව පුද්ගලයා සමග නොගැලීම එම පුද්ගලයාව අධේරියාට පත්කරනවා පමණක් නොව සමස්ථ ආයතනයේම එලදායකත්වය හා නිෂ්පාදනය හින වීමට එය බලපායි. නව සේවකයෙකු රැකියාවට බඳවා ගැනීමේදී නිවැරදි අනුස්ථාපනයක් ලබා දිය යුතුය. එසේ නොවුනහොත් ප්‍රථම දිනයේදී ඔවුන්ට ආයතනය හැරයාමට අදහසක් ජනිත විය හැකිය.

වෙනස්වන පරිසරයත් සමග ආයතනයේ සිටින සේවකයන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම ඉතා වැදුගත් අත්‍යවශ්‍ය අංශයක් බවට පත්ව ඇත. ආයතනයේ සිටින සැම සේවකයෙකුටම කාලයෙන් කාලයට පුහුණුවක් ලබයි ඔවුන් සතු දැනුම යාවත්කාලීන කළ යුතුය. පුහුණු වැඩසටහන් එලදායි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම මානව සම්පත් කළමනාකරුවන් හා වෘත්තිකයන් සතු වේ. නමුත් මෙය ඔවුන්ට පමණක් සීමා නොවී සමස්ථ ආයතනයේම කළමනාකාරීත්වයේද වගකීමක් වේ. යථාර්ථයට ගැළපෙන පරිදි නිරමාණය කරන ලද පුහුණු වැඩසටහන් තුළින් සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම තුළින් සමස්ථ ආයතනයේම එලදායකත්වය ද ඉහළ නංවා ගත හැකිය.

- කාර්යලීල අධික්ෂණය

කාර්යලීල අධික්ෂණය තුළින්ද ආයතනයේ සිටින පුද්ගලයන්ගේ මානව ප්‍රාග්ධනය ඉහළ නංවා ගතහැකිය. ආයතනයේ සුපරීක්ෂකයන් විසින් ඔවුන්ගේ යටත් සේවකයන්ගේ අපේක්ෂිත හා වර්තමාන කාර්යලීල ප්‍රමාණයන් පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. ආයතනයේ කළමනාකරුවන් විසින් විධීමත් පසුවිපරමක් තමාගේ යටත් පිරිසට ලබා දිය යුතුය. මේ සඳහා අන්තර්ජාලය සම්බන්ධ පද්ධතියක් හඳුන්වාදිය යුතුය. මේ තුළින් සේවකයන්ගේ කාර්යලීල ඇගයීමටත් ඒවායේ ගුණත්වය පිළිබඳ අදහස් හා ප්‍රතිපෝෂණ ලබයිමටත් හැකියාව ලැබේ.

- සංප්‍රා සන්නිවේදනය

යම් සේවකයෙකු රැකියාවක නිරතවන විට යම් ගැටළුවක් පැනනැගුන විට එම ගැටළුව අදාළ කළමනාකරුට දැනුම් දී එයට නිසි පිළියම් හා ඉක්මනින් පිළිතුරු ලබා ගත හැකි නිසි වැඩපිළිවෙළක් ආයතනය තුළ තිබිය යුතුය. මෙය නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් ආයතනය තුළ සුහදිලි පරිසරයක් නිරමාණය කිරීම අත්‍යවශ්‍ය අංශයකි. මෙම කුමය තුළින් ආයතනයේ සේවා සේවක සම්බන්ධතාවය වර්ධනය කර ගත හැකිය. තවද මෙයින් නව අදහස් බොහෝමයක් ජනිත වේ.

- රැකියා වගකීම් පැහැදිලිව නිර්ච්චනය කිරීම  
ආයතනයේ සිටින සැම සේවකයෙකුටම තමාගේ රැකියා නිසි පරිදි නිර්ච්චනය කර ඔවුන්ව දැනුවත් කළ යුතුය.
- අහිම්පේරණය  
සේවකයන් අහිම්පේරණය කිරීම තුළින්ද මානව ප්‍රාග්ධනය වැඩිදියුණු කර ගත හැකිය. ආයතනයක් තුළ සිටින සේවකයන් යනු ආයතනයේ සාර්ථකත්වයට සංශෝධනයක් සපයන්නනය<sup>47</sup>. එම නිසා ඔවුන්ව නිරන්තරයෙන් අහිම්පේරණය කර ආයතනයේ සාර්ථකත්වය දෙසට යොමු කළ යුතුය.

## 8.2. පුද්ගල මට්ටමෙන් මානව ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමේ ආකාරයන්

- වැඩිපුර දැනුම ලබාගැනීම  
නිරතුරුවම නව දැනුම හඩායාම තුළින් තමාගේ දැනුම කුසලතා වර්ධනය කරගත හැකිවනවා පමණක් නොව පුද්ගලයින්ගේ අනාගත ප්‍රතිලාභ වැඩි කරගැනීමටත් ඒ තුළින් හැකියාව ලැබේ. නිරන්තරයෙන් ක්‍රියාකාරී මනසකින් හා දැඩි කැපවීමකින් නව දැනුම හඩා ගියහොත් පුද්ගලයින්ට ඔහුම දෙයක් ඉගෙන ගැනීමේ හැකියාව හා නව අදහස් වලට මනස විවාත කරගැනීමටද ඒ තුළින් සමස්ථ ප්‍රාග්ධනය වැඩි කරගැනීමට ද හැකියාව ලැබේ.
- වැඩි අත්දැකීම් හා දැනුම ලබාගැනීම  
රැකියා පිරිවිතරයේ පවතින කාර්යන්ට පමණක් සිමා නොවී ඉතා පුළුල් වූ පරාජයක තමාට කළ හැකි කාර්යයන් මුළුකර තමාට ගත හැකි උපරිම අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගැනීමට සැම විටම උත්සාහ ගැනීම තුළින් ද මානව ප්‍රාග්ධනය ඉහළ නංවා ගත හැක.
- විවිධ විෂයන් සම්බන්ධ ප්‍රවීණයකු බවට පත් වීම  
තමාගේ වෘත්තියේ රැකියාවේ එක් අංශයකට පමණක් සිමා නොවී සමස්ථයක් ලෙස විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බවට පත් වීමත් අත් අයගේ කාර්යයන් හා ඔවුන් ඒවා කළමනාකරණය කරන ආකාරය ඉගෙන ගැනීමත් තුළින් මානව ප්‍රාග්ධනය වර්ධනය කරගත හැක.
- තමාගේ කර්මාන්තයෙන් ඔබට ගවේෂණය කිරීම  
අද වන විට රැකියා වෙළඳපොල තුළ සිටින සේවකයින්ට ඉන් පිටත කර්මාන්ත පිළිබඳව අවබෝධයක් නොමැත. පුද්ගලයෙකුට විවිධාකාර වූ කර්මාන්ත පිළිබඳව අවබෝධයක් පවතිනවා නම් බාහිර පරිසරයේ කළින් කලට ඇතිවන උච්චාවනයන්ට පහසුවෙන් මුහුණ දීමට හැකියාවක් ලැබේ.
- නිරත වීම  
තම ආයතනයේ කිසියම් ගැටුවක් පැන නැගුන විට ස්වේච්ඡාවෙන්ම එහි නිරත වීම හා එය විසඳීමට තමාගේ හැකියාවන් යොදා ගැනීම තුළින් තම හැකියාවන් ඉහළ නංවා ගැනීමට මහතු අවස්ථාවක් සැලසෙන්නා සේම මානව ප්‍රාග්ධන වර්ධනයට ද මං පෙන් විවර කරයි.
- ඉදිරිපත්කිරීමේ සහ පොදු කථන හැකියාව වර්ධනය කර ගැනීම  
යම් අයෙකුට සහාවක් ඉදිරියේ කථන හා ඉදිරිපත් වීමේ හැකියාවන් පවතී නම් සමාන සුදුසුකම් පවතින පුද්ගලයින් අතර වුවද කැපී පෙනීමට අවස්ථාව සැලසේ. ඒ තුළින් පුද්ගලයෙකුට තම පුද්ගලික ප්‍රාග්ධනය වර්ධනය කරගත හැක.
- තම පුද්ගලික ජාලය දියුණු කර ගැනීම

නිරතුරුවම තමාගේ අවට සිටින පුද්ගලයින් සහ තම කරමාන්තයේ සිටින පුද්ගලයින් සමග සම්බන්ධතාවයන් නිරමාණය කරගැනීමට උත්සාහ කිරීම, දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙයි.

- තම අදහස් ප්‍රසිද්ධ කිරීම
 

අන්තර්ජාලය, ගාස්ත්‍රිය ලිපි හා පුවත් පත් ලිපි යොදා ගනිමින් තම අදහස් ප්‍රසිද්ධ කිරීම තුළින් ක්ෂේත්‍රයේ විශේෂයෙකු බවට පත්වීමට හැකියාව ලැබේ.
- ගාරිරික සුවතාවය පවත්වාගෙන යාම
 

සැම විටම ගාරිරික සුවතාවය යහපත් මට්ටමින් කටයුතු කළ යුතුය. මන්ද යත් ඔබ ඔබගේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරගැනීමට ඔබගේ යහපත් ගාරිරික හා මානසික සුවය රීට බලපාන බැවිනි.

#### 9. මානව ප්‍රාග්ධන සංකල්පයේ විවේචනයන්

මානව ප්‍රාග්ධන සංකල්පය විවිධාකාරයෙන් විවේචනයට ලක්වී ඇත. Spence<sup>48</sup> විසින් මානව ප්‍රාග්ධන සංකල්පයට විකල්පයක් වශයෙන් සංයුත්‍යාය (Signaling Theory) ඉදිරිපත් කරඟාත. බොහෝ විවේචකයෙන් පවසන පරිදි මානව ප්‍රාග්ධන සංකල්පය ප්‍රමාණාත්මකව විස්තර කිරීමේ හැකියාවක් (Explanatory Power) නොමැති සංකල්පයකි<sup>49</sup>.

එසේම Spence<sup>50</sup> දක්වන පරිදි පවසන පරිදි සේවකයෙකුගේ සියලු වැටුප් හා වේතනවල සිදුවන වෙනස්කම්වලට මානව ප්‍රාග්ධනයේ වර්ධනයන් බලනොපායි. සංයුත්‍යායට අනුව අධ්‍යාපනය සැපුවම මානව ප්‍රාග්ධනයේ වර්ධනයට හේතු නොවේ. නමුත් සහජ දක්ෂතා ඇති සේවකයින්ට තමන්ගේ හැකියාවන් සේවායෝජකයින්ට ඉදිරිපත්කොට ඉහළ වැටුප් වෙත යාමට උපකාරී වන යාන්ත්‍රණයක් ලෙස අධ්‍යාපනය කටයුතු කරයි.

තවද මානව ප්‍රාග්ධන සංකල්පය පුද්ගල වරිත ලක්ෂණ, පුද්ගලයින් තම යුතින් හා හිතවතුන් සමග සම්බන්ධතා පවත්වන ආකාරය වැනි මැණිය නොහැකි ලක්ෂණ අඩංගු පූර්ණ තමය සංකල්පයකි<sup>51</sup>. එසේම පුද්ගලයෙකුගේ වැටුප් වේතනවල ඉහළයාම මානව ප්‍රාග්ධනය හැර වෙනත් සාධක මතද පදනම් විය හැකිය. එනම් ස්ත්‍රීපුරුෂභාවය, පවුල් පසුබීම වැනි සමාජ ආර්ථික පසුබීම සාධකද පුද්ගල වැටුප් වේතන සඳහා බලපායි<sup>52</sup>.

Becker<sup>53</sup> පවසන පරිදි මානව ප්‍රාග්ධනය කොටස් 2ට බෙදිය හැකිය. එනම් විශේෂීකරණය වූ මානව ප්‍රාග්ධනය හා පොදු මානව ප්‍රාග්ධනයයි. විශේෂීකරණයට මානව ප්‍රාග්ධනය යනු තනි පුද්ගලයෙකුට හේ තනි කරමාන්තයකට පමණක් ප්‍රයෝග්‍යනවත් වන පුද්ගල හැකියාවන් හා දැනුමයි. පොදු මානව ප්‍රාග්ධනය යනු සියලුම කරමාන්ත සඳහා ප්‍රයෝග්‍යනවත් මානව ප්‍රාග්ධනයයි. ආයතනය වැසියාමකිදී හේ කරමාන්තයේ පසුබැංකිදී පුද්ගල හැකියාවන් එක් කරමාන්තයකින් වෙනත් කරමාන්තයකට යොදාගැනීමට නොහැකි නිසා විශේෂීකරණය වූ මානව ප්‍රාග්ධනය අවදානම් සහිතය.

මානව ප්‍රාග්ධන සංකල්පය හා මානව සංවර්ධන සංකල්පය එක් සංකල්පයක් ලෙසට බොහෝ විට වරදවා වටහා ගනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මානව සංවර්ධනය යනු මිනිසුන්ගේ තෝරීමේ හැකියාව වර්ධනය කිරීම හා ඔවුන්ගේ ජ්වන තත්ත්වය උසස් කිරීම යන කියාවලින් ද්විත්වය වේ. එසේම මානව ප්‍රාග්ධනය යනු මානව සංවර්ධනයේ එක් ක්‍රමයක් පමණි. එනම් මානව ප්‍රාග්ධන සංකල්පය මානව සංවර්ධන සංකල්පයට වඩා පටු සංකල්පයකි.

## 10. නිගමනය

මානව සම්පත් යනු ආයතනයක සාර්ථකත්වය උදෙසා ඉවහල් වන තීරණාත්මක සාධකයකි. එය දැනුම, කුසලතා හා හැකියාවන් යනාදියෙන් සමන්විත වන අස්ථාගාසා සම්පතක් වන අතර අධ්‍යාපනික ක්‍රියාකාරකම්වලින් සංවර්ධනය කළ හැකි සම්පතකි. මානව සම්පත වනානි ජේම් අනෝන්සාය වූ සුවිශේෂී ලක්ෂණ සහිත සම්පතක් වන අතර එය ප්‍රාග්ධනයේත් මානව සම්පතෙහින් සම්මිශ්‍රණයකි. තවද එය සමුව්විත ක්‍රියාවලියක් ලෙසත් තීරච්චනය කළ හැක. මෙම මානව ප්‍රාග්ධන සංකල්පය ගොටස් 03 කින් සමන්විතය. එනම් සහජ හැකියාවන් (Childhood Abilities), මූලික අධ්‍යාපනය (Formal Education), රැකියාව තුළින් ලබන මූලික හැකියාවන්ය (Formal skills acquired on the job)<sup>54</sup>.

මානව ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීම උදෙසා පුද්ගල මට්ටමේන් මෙන්ම ආයතනික මට්ටමේන් පියවර ගත හැක. ඒ සඳහා නොනවත්වා පුහුණුවක් ලබා දීම, කාර්යලෑල අධික්ෂණය, සාපුරු සහන්තිවේදනය, රැකියා වගකීම් පැහැදිලිව තීරච්චනය කිරීම සහ අනිප්‍රේරණය වැනි ක්‍රම ආයතනික මට්ටමෙන් සහ වැඩිපුර දැනුම ලබාගැනීම, වැඩි අත්දැකීම් හා දැනුම ලබාගැනීම, විවිධ විෂයන් සම්බන්ධ ප්‍රවීණයකු බවට පත් වීම, තමාගේ කර්මාන්තයෙන් ඔබට ගවේෂණය කිරීම, තීරත වීම සහ ඉදිරිපත්කිරීමේ සහ පොදු කළන හැකියාව වර්ධනය කර ගැනීම යනාදි ක්‍රම මගින් පුද්ගල මට්ටමෙන් යොද ගත හැක.

එසේම මානව ප්‍රාග්ධනය, හොතික ප්‍රාග්ධනයෙන් වෙනස් වන අතර එය මානව සම්පතෙන්ද වෙනස් වේ. තවද මානව ප්‍රාග්ධනය යනු රටක ආර්ථික වර්ධනය හා සංවර්ධනයට අත්‍යාවශා සාධකයකි. සාර්ව ආර්ථික දෘශ්‍යීකෙන්ණයට අනුව දරිද්‍රතාව අඩුකිරීමට හේතුවන ග්‍රම එලදායිතාව වැඩිකිරීම, තාක්ෂණික නවෝත්පාදනයන්ට සහය්වීම, ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ වැඩිකිරීම හා තීරසාර සංවර්ධනය ඇති කිරීමට මානව ප්‍රාග්ධනය හේතු වේ. එබැවින් මානව ප්‍රාග්ධනය යනු රටක සමෘද්ධීමත් හාවයේ පදනමයි.

නමුදු මානව ප්‍රාග්ධනය හා සම්බන්ධව විවේචනය බොහෝමයක් පවතී. බොහෝ විවේචනයන් පවසන පරිදි මෙම සංකල්පය ප්‍රමාණාත්මකව විස්තර කිරීමේ හැකියාවක් නොපවතින අතර අධ්‍යාපනය ද සාපුරුවම මානව ප්‍රාග්ධන සංවර්ධනයට බලනොපායි. එසේම මානව ප්‍රාග්ධන සංකල්පය සහ මානව සංවර්ධන සංකල්පය එක් සංකල්පයක් ලෙසට වරදවා වටහා ගැනීමක්ද වේ. මෙසේ විවිධ විවේචනයන් පැවතියත් මානව ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලියට අත්‍යාවශාම සාධකයක් වන අතර එය සංවර්ධනය කිරීමෙහිලා වගකීමක් සැම කළමනාකරණුවෙකුටම පවතී. එසේම අන් සම්පත් හා සැසැදීමේදී මානව ප්‍රාග්ධනය සුවිශේෂී වන අතර එය කළමනාකරණයද සුක්ෂමව කළ යුතු වේ.

### ආග්‍රිත ග්‍රන්ථ

1. Harris, CM, Mcmahan, GC and Wright, PM 2012, ‘Talent and time together’, *Personnel Review*, Vol. 41, pp. 408 – 427.
2. *Ibid*
3. *Ibid*
4. Barney, J 1991, ‘Firm Resources and Sustained Competitive Advantage’, *Journal of Management*, vol.17, pp. 99-120.
5. Kwon& Dae-Bong 2009, Human Capital and Its Measurement. In *The 3rd OECD World Forum on Statistics, Knowledge and Policy*, Busan, Korea, 27-30 October 2009.
6. Barney, J 1991, ‘Firm Resources and Sustained Competitive Advantage’, *Journal of Management*, vol.17, pp. 99-120.
7. *Ibid*

8. Harris, CM, McMahan, GC and Wright, PM 2012, 'Talent and time together', *Personnel Review*, Vol. 41, pp. 408 – 427.
9. Barney, J 1991, 'Firm Resources and Sustained Competitive Advantage', *Journal of Management*, vol.17, pp. 99-120.
10. Harris, CM, McMahan, GC and Wright, PM 2012, 'Talent and time together', *Personnel Review*, Vol. 41, pp. 408 – 427.
11. Kwon & Dae-Bong 2009, Human Capital and Its Measurement. In *The 3rd OECD World Forum on Statistics, Knowledge and Policy*, Busan, Korea, 27-30 October 2009.
12. *Ibid*
13. *Ibid*
14. *Ibid*
15. *Ibid*
16. *Ibid*
17. Kucharcikova, A 2011, 'Human Capital Definition And Approaches', *Human Resources Management & Ergonomics*, Vol. 5, No. 2.
18. Ruggeri, GT n.d., *On the Concept and Dimension of Human Capital in the Knowledge-based Economy Context*, University of Ottawa. [Online] Available from: <http://www.wisegeek.com>.
19. *Ibid*
20. *Ibid*
21. *Ibid*
22. *Ibid*
23. Lepak, DP and Snell, SA 2002, 'Examining the Human Resource Architecture: The Relationships among Human Capital, employment and Human Resource Configurations', *Journal of Management*, Vol.28.
24. *Ibid*
25. Blundell, Dearden, Meghir and Sianesi 1999, *Human Capital Investment: The Returns from Education and Training to the Individual, the Firm and the Economy*. [Online] Available from: <http://www.ifs.org.uk/fs/articles/0017a.pdf>.
26. Sokolnicki, C 2013, *Importance of human capital investment in hospitality industry*. [Online] Available from: <http://www.academia.edu/3523382/>.
27. Almendarez, L 2011, *Human Capital Theory: Implications for Educational Development* [Online] Available from: <http://www.open.uwi.edu/sites/default/files/bnccde/belize/conference/papers2010/almendarez.html>.
28. *Ibid*
29. Sokolnicki, C 2013, *Importance of human capital investment in hospitality industry*. [Online] Available from: <http://www.academia.edu/3523382/>.
30. *Ibid*
31. Caiado, JAFECJ 2014, 'Human capital, social capital and organizational performance, Management Decision', Vol. 52 no. 2, pp. 350 – 364.
32. Garavan, TN, Patrick, MM and Collins, GE 2001, 'Human capital accumulation: the role of Human Resource Development', *Journal of European Industrial Training*, Vol. 25, no. 2/3/4, pp. 48 – 68.
33. Caiado, JAFECJ 2014, 'Human capital, social capital and organizational performance, Management Decision', Vol. 52 no. 2, pp. 350 – 364.
34. Wikipedia n.d., Adam Smith, [Online] Available from: [en.wikipedia.org/wiki/Adam\\_Smith](http://en.wikipedia.org/wiki/Adam_Smith)
35. *Ibid*
36. Caiado, JAFECJ 2014, 'Human capital, social capital and organizational performance, Management Decision', Vol. 52 no. 2, pp. 350 – 364.
37. *Ibid*
38. *Ibid*
39. Collins, TNGMMP 2001, 'Human capital accumulation: the role of human resource development', *Journal of European Industrial Training*, Vol. 25, no. 2/3/4, pp. 48 – 68.
40. Bersin and associates, 2003, *Human Capital Management*. [Online] Available from:

<http://www.bersin.com>.

41. Thomas, CC 1998, *The Future of the Organization*. [Online] Available from:<http://www.tharawat-magazine.com>.
42. Lawlar, EE 2003, *Creating an Effective Human Capital Strategy*, Vol. 57, No.8.
43. Echols, ME 2005, *The Evolution of Human Capital Management*, [Online] Available from:[http://www.talentmgt.com/articles/the\\_evolution\\_of\\_human\\_capital\\_managemnt](http://www.talentmgt.com/articles/the_evolution_of_human_capital_managemnt)
44. Garavan, TN, Patrick, MM and Collins, GE 2001, 'Human capital accumulation: the role of Human Resource Development', *Journal of European Industrial Training*, Vol. 25, no. 2/3/4, pp. 48 – 68.
45. *Ibid*
46. Voutilainen, IMR 2012, *Insurances for human capital risk management in SMEs*, Vol. 42 no. 1, pp. 52 – 66.
47. Garavan, TN, Patrick, MM and Collins, GE 2001, 'Human capital accumulation: the role of Human Resource Development', *Journal of European Industrial Training*, Vol. 25, no. 2/3/4, pp. 48 – 68.
48. Spence, M1973, 'Job Market Signaling', *Quarterly Journal of Economics*, Vol. 87, no. 3, pp. 355– 374.
49. Wikipedia n.d., *Human Capital*, [Online] Available from : [http://en.wikipedia.org/wiki/Human\\_capital](http://en.wikipedia.org/wiki/Human_capital)
50. Spence, M1973, 'Job Market Signaling', *Quarterly Journal of Economics*, Vol. 87, no. 3, pp. 355– 374.
51. Wikipedia n.d., *Human Capital*, [Online] Available from : [http://en.wikipedia.org/wiki/Human\\_capital](http://en.wikipedia.org/wiki/Human_capital)
52. *Ibid*
53. Becker, GS 1993, 'Human Capital', *A Theoretical and Empirical Analysis, with Special Reference to Education*.
54. Blundell, Dearden, Meghir and Sianesi 1999, *Human Capital Investment: The Returns from Education and Training to the Individual, the Firm and the Economy*. [Online] Available from: <http://www.ifs.org.uk/fs/articles/0017a.pdf>.



චතුරිකා සංඩීවනි



සංජ්‍යා උදෙනි



දිලම් විශේෂිලක



මධ්‍යභාෂි සඳහිකා



සස්නා වර්නන්